

ශ්‍රී ලංකා සේවා මුක්ත හට සංගමය
සාමාජික සෞඛ්‍ය හා ජීවිතාවරණ යෝජනා ක්‍රමය

අරමුණ -

1. ශ්‍රී ලංකා සේවා මුක්ත හට සංගමයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සෞඛ්‍ය හා ජීවිතාවරණයක් ලබාදීම.

පොදු -

2. ශ්‍රී ලංකා සේවා මුක්ත හට සංගමයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් රජයේ සහ පුද්ගලික රෝහල්වලින් ලබා ගැනීමේදී දැරීමට සිදුවන වියදම් ප්‍රතිපත්තියට අනුව ප්‍රතිපූර්ණය කිරීම

3. ශ්‍රී ලංකා සේවා මුක්ත හට සංගමයේ සාමාජිකයෙකු/කලත්‍රයා සහ අවිවාහක අවුරුදු විසි එකට අඩු දරුවන්ගේ ජීවිත අනිමිවීමකදී හෝ ආබාධිත තත්ත්වයට පත්වීමේදී ජීවිතාවරණය යටතේ මුදල් හිමිගැන්වීම.

4. ශ්‍රී ලසේමුහස සාමාජික දරු උපතකදී ප්‍රතිලාභ මුදලක් ගෙවීම.

5. ශ්‍රී ලසේමුහස සාමාජිකයෙකුට හදිසි අනතුරක් හේතුවෙන් ඇතිවන ආබාධිත තත්ත්වයකදී ආබාධිත ප්‍රතිශතය අනුව මුදල් හිමිගැන්වීම.

6. ශ්‍රී ලසේමුහස සාමාජිකයෙකුගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂිත වූ ප්‍රතිකාර වෙනුවෙන් මුදල් හිමිගැන්වීම

7. ශ්‍රී ලසේමුහස සාමාජිකයෙකුගේ වයස අවුරුදු විසි එකට අඩු දරුවන් සඳහා මුඛ සහ දත් ආශ්‍රිත ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ මුදල් හිමි ගැනීම.

8. ත්‍රිවිධ හමුදා හෝ රජයේ රෝහලක ප්‍රතිකාර ලබන්නේ නම් ගමන් වියදම් දීමනාවක් දෙෙතිකව ලබාදීම.

9. සාමාජිකයින් සඳහා පමණක් ඇස් කන්නාඩි සහ ශ්‍රවණ උපකරණ මිළදී ගැනීම සඳහා දීමනාවක් ලබාදීම

10. ශ්‍රී ලංකා සේවාමුක්ත හට සංගමයේ සියලුම සාමාජිකයින් සඳහා ස්වකීය කැමැත්ත මත 2025 ජනවාරි මස 01 දින සිට මෙම අරමුදලේ සාමාජිකත්වය ලබාගත හැකි අතර අඛණ්ඩව සාමාජිකත්වය තහවුරු කිරීම පිණිස යාවත්කාලීන කිරීම අදාළ සාමාජිකයාගේ වගකීම වේ.

11. අරමුදල ආරම්භ කරන 2025 පෙබරවාරි මස 20 දින සිට 2025 ජුනි මස 30 දින දක්වා දක්වා කාලය තුල පමණක් ශ්‍රී ලසේමුහස සාමාජිකයින්ට මෙම අරමුදලේ සාමාජිකත්වය ලබාගත හැකිවේ. 2025 ජූලි මස 01 දිනෙන් පසු සාමාජිකත්වය ලබාගත නොහැක.

12. 2025 ජනවාරි මස 01 දිනෙන් පසු ත්‍රිවිධ හමුදා නිත්‍ය හෝ ස්වේච්ඡා සේවයෙන් විශ්‍රාම ගැනීම හෝ වසර 12 ක සේවයෙන් පසු නිත්‍යානුකූලව ඉවත්වනු ලබන සියලුම නිලයන්ට ස්වකීය හමුදාවෙන් ඉවත් වී මාස හයක පමණ කාලය තුළ පමණක්ම මෙහි සාමාජිකත්වය ලබාගත හැකිය.

13. ශ්‍රී ලසේමුහස සාමාජිකයෙකු හට තම ජීවිත කාලය පුරාවටම අරමුදලේ සාමාජිකත්වය දැරිය හැකිය.

14. සාමාජිකයා මිය යාමෙන් පසුවද නියමිත සාමාජික ගාස්තු ගෙවා කලාතුරුකට (බිරිද/සැමියා) සාමාජිකත්වය ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

වාරික අය කර ගැනීමේ ක්‍රමවේදය

15. සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් හිමි නම් වාරික මුදල් විශ්‍රාම වැටුපෙන් ගෙවීම් කළ හැකිය.
16. සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් හිමි නොවන අවස්ථාවේදී වාරික මුදල් වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව අරමුදලේ ගිණුමට ගෙවිය හැකිය.

ප්‍රතිලාභීන්

17. සාමාජික මුදලේ මාසික වාරිකය රු. 800.00 කි. එය කාලීනව සංශෝධනය විය හැකිය.
18. සාමාජිකයා විසින් කලාතුරා සහ දරුවන් සබැඳි තොරතුරු සාමාජිකත්වය ලබාගන්නා අවස්ථාවේදී විවාහ සහ උප්පැන්න සහතික සමග ඉදිරිපත් කළ යුතුය.

ප්‍රතිලාභ ලබාගත නොහැකි අවස්ථා

19. වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත නොකරනු ලබන ප්‍රතිකාර .
20. නීත්‍යානුකූල නොවන ගබ්සා සහ ඉන් ඇතිවන අතුරු ආබාධ.
21. පවුල් සැලසුම් සැත්කම් හා ප්‍රතිකාර.
22. අනිවාර්ය එන්නත් කිරීම.
23. පංච කර්ම, රූපලාවන්‍ය සහ සම්බාහන ප්‍රතිකාර සහ ඒවාට අදාළ ශල්‍යකර්ම සහ ප්‍රතිකාර.
24. වාර්ෂික වෛද්‍ය පරීක්ෂණ සහ රෝගී තත්ත්වයන් නොමැතිව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ.

ප්‍රතිලාභ ගෙවීම

25. සියලුම ප්‍රතිලාභ සාමාජිකයන්ගේ බැංකු ගිණුමට බැර කරනු ලබයි ප්‍රතිලාභ විස්තරය

ප්‍රතිලාභ

සාමාජිකයා

- | | | | |
|-----|-------------------------------------|-------|------------------------------------|
| 26. | සාමාජිකයෙකුගේ ස්වාභාවික මරණ සඳහා | - රු. | 250,000.00 |
| 27. | සාමාජික හදිසි අනතුරු මරණ සඳහා | - රු. | 400,000.00 |
| 28. | හදිසි අනතුරු නිසා සදකාලික ආබාධිතවීම | - රු. | 400,000.00 (ආබාධිත ප්‍රතිශතය අනුව) |
| 29. | බරපතල රෝග ආවරණය | - රු. | 500,000.00 |
| 30. | ඇස් කන්නාඩි වසර තුනකට වරක් | - රු. | 10,000.00 |
| 31. | ශ්‍රවණ උපකරණ වසර දෙකකට වරක් | - රු. | 20,000.00 |

කලාතුරා සහ දරුවන්

- | | | | |
|-----|---|-------|------------------------------------|
| 32. | ස්වාභාවික මරණ සඳහා | - රු. | 150,000.00 |
| 33. | හදිසි අනතුරු මරණ සඳහා | - රු. | 250,000.00 |
| 34. | බරපතල රෝග ආවරණය | - රු. | 250,000.00 (ආබාධිත ප්‍රතිශතය අනුව) |
| 35. | දරු උපත් | - රු. | 20,000.00 |
| 36. | විශේෂ අවශ්‍යතා සහති දරුවන්ගේ ප්‍රතිකාර සඳහා- (වෛද්‍ය මණ්ඩල තීරණය අනුව) | රු. | 100,000.00 |
| 37. | හදිසි අනතුරු නිසා සදකාලික ආබාධිතවීම (වෛද්‍ය මණ්ඩල තීරණය හා ආබාධිත ප්‍රතිශතය අනුව) | - රු. | 200,000.00 |
| 38. | දරුවන්ගේ ශල්‍යකර්ම හා ප්‍රතිකාර සඳහා වසරකට | - රු. | 20,000.00 |

පවුල් ඒකකයන් සඳහා

39. නමුදු සහ රජයේ ආයුර්වේද රෝහල් සඳහා වසරකට උපරිම දින 10 කි. දිනකට රු. 1000.00
40. බරපතල නොවන රෝග සැත්කම් සඳහා වසරකට උපරිම රු. 25,000.00 කි

සටහන්

41. සියලු ගෙවීම් සිදුකරනු ලබන්නේ මෙම සංගමයේ වෛද්‍ය මණ්ඩල අනුමැතිය අනුව මසකට එක් වරක් පමණි.
42. ඉල්ලුම්පත සමග ලබාදිය යුතු ලියකියවිලි.
 - අ. සාමාජික හැඳුනුම්පතේ පිටපත.
 - ආ. ග්‍රාමසේවක සහතික කළ බිරිඳගේ විවාහ සහතිකය සහ දරුවන්ගේ උප්පැන්න සහතික.
 - ඇ. ජාතික හැඳුනුම්පතෙහි පිටපත.
 - ඈ. ස්වකීය සංගමයේ නිර්දේශය.

සාමාජිකයාගේ මියයෑමකදී

43. මරණ සහතිකයේ පිටපත.
44. ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නාගේ විස්තර සහ බැංකු ගිණුම් විස්තර (ප්‍රතිලාභියා නම්කර තිබිය යුතු අතර ඔහුට හෝ ඇයට පමණක් ගෙවීම් සිදුකරනු ලැබේ)

කලාත්‍රයා හෝ දරුවන්ගේ මියයෑමකදී

45. මරණ සහතිකයේ පිටපත.
46. වෛද්‍ය ප්‍රතිකාර සඳහා අදාළ බිල්පත්/වෛද්‍ය වාර්ථා මුල් පිටපත් මාස 03 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.

සාමාජික මුදල් තැන්පත් කිරීම.

47. සාමාජිකයෙකු වාර්ෂිකව රු. 9,600.00 ක් හෝ මාසිකව රු. 800.00 බැගින් ගෙවිය යුතුය. අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන්නේ නම් එය රු. 4,800.00 කි.
48. ගිණුමේ නම :-
49. ගිණුම් අංකය, බැංකුව හා බැංකු ශාඛාව :-
50. සාමාජික මුදල් ගෙවීම් පැහැර හැර ඇත්නම් කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවේ.
51. මාසික මුදල් ගෙවීම මාස 1 කට වඩා ප්‍රමාද වන්නේ නම් රු. 100.00 ක දඩ මුදලක් මාසිකව සාමාජික මුදලට එකතු වේ.
52. අරමුදලේ මාසික ආදායමට වඩා ගෙවීම් ඉක්මවා යන අවස්ථාවලදී ආදායමේ ප්‍රතිශතයක් වශයෙන් ප්‍රතිලාභ ගෙවනු ලැබේ.
53. අරමුදලේ සාමාජිකත්වය ජීවිත කාලය පුරාවට පවතින හෙයින් කල්පිරීමේ ගෙවීම් ක් නොමැත.
54. මෙම ස්ථාවර නියෝග කාලීනව සංශෝධනය කිරීමට විධායක සභාවට බහුතර බලය හිමිවේ.
55. විධායක සභාවේ අනුමැතිය මත වාර්ෂික මහා සභාවට ඉදිරිපත්කරනු ලැබේ.
56. යම් ගැටළු සහගත. අවස්ථාවකදී පරිපාලනමය කරුණු විධායක සභාව වෙත යොමු කෙරේ.
57. ප්‍රතිලාභ ලබාගැනීම ආරම්භ වනුයේ ඕනෑම සාමාජිකයෙකු සාමාජිකත්වය ලබා පළමු මාස 6 ක කාලය සඳහා ගෙවීම් සිදුකර කාලය ඉකුත්වූ පසුවය.
58. සංජානනය සහ නිදන් ගත රෝග සඳහා ප්‍රතිලාභ ගෙවීම් සිදුකරනු නොලැබේ.
59. රෝගාබාධ සඳහා වෙනත් ආකාරයකින් ප්‍රතිලාභ ලබා ඇත්නම්, මෙම ක්‍රමය යටතේ ගෙවීම් සිදුකිරීමට ඒ පිළිබඳ සලකා බලනු ලැබේ.
60. එකම ආකාරයේ වැයවීමක් සඳහා ආකාර දෙකකින් ගෙවීම් ගබාගත නොහැක. බිල්පත් හෝ ලියකියවිලි මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
61. පරිපාලන වියදම් සඳහා ආදායමෙන් 5% ක මුදලක්ද සංවිතය තර කිරීම සඳහා 10% ක මුදලක්ද මාසිකව වෙන්කළ යුතුය.
62. මෙම අරමුදල සඳහා සාමාජිකයින් 5 දෙනෙකුගේ යුත් භාරකාර මණ්ඩලයක් පත්කරනු ලබන අතර ඔවුන් විධායක කමිටුවට සහ එහි නිලධාරී මණ්ඩලයට වගකිව යුතුවේ.
63. සාමාජිකත්වය ලබන අවස්ථාවේදී, යම් රෝග හෝ ආබාධ තත්වයකින් පෙළෙන්නේ නම් ඒ බව ලිඛිතව ඥානමිදිය යුතුවේ.